

ජෝයිස් මේයර්

ව්‍යාකූලත්වයෙන් නිදහස් වන්නේ කෙසේද?

ඇයි,
දෙවියනේ,
ඇයි?

ඇයි, දෙවියනේ, ඇයි?

ව්‍යාකූලත්වයෙන්
නිදහස් වන්නේ කෙසේද?

ඇයි, දෙවියනේ, ඇයි?

ව්‍යාකූලත්වයෙන්
නිදහස් වන්නේ කෙසේද?

ජෝයිස් මේයර්
විසිනි



JOYCE MEYER
MINISTRIES®

ජෝයිස් මේයර් සේවය
125, ශාන්ත ජෝසප් වීදිය, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14.
දුරකථනය: 011-2336749

Unless otherwise indicated, all Scripture quotations are taken from the *King James Version* of the Bible.

Scripture quotations marked AMP are taken from *The Amplified Bible*. *Old Testament* copyright © 1965, 1987 by Zondervan Corporation, Grand Rapids, Michigan. *New Testament* copyright © 1958, 1987 by the Lockman Foundation, La Habra, California. Used by Permission.

Copyright © 2015 by Joyce Meyer Ministries - Asia

All rights reserved. No part of this publication may be reproduced, distributed, or transmitted in any form or by any means, or stored in a database or retrieval system, without the prior written permission of Joyce Meyer Ministries - Asia.

Joyce Meyer Ministries - Asia
Plot No. 512/B, Road No. 30,
Jubilee Hills, Hyderabad - 500 033

Phone: +91-40-2300 6777
Website: www.jmmindia.org

Why, God, Why? - Sinhala (R1 - 2015)
How To Be Delivered From Confusion

මුද්‍රණය:

ජොයිස් මේයර් සේවය
125, ශාන්ත ජෝසප් විදිය,
ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14.
දුරකථනය: 011-2336749

පටුන

ප්‍රස්තාවනාව	7
1 ව්‍යාකූලත්වයට හේතුව කුමක්ද?	9
2 “හේතු සාධක” සෙවීමෙන් මිදීම	13
3 ඇදහිල්ලේ ආකල්පය	17
4 අනුග්‍රහය පැමිණෙන්නේ වරකට එක් දිනයක් බැගින්	21
5 එසේ වන්නේ නම්?	25
6 එසේ වූයේ නම්?	29
7 මනස ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන්න	35
8 “හේතු සාධක සෙවීම” ඔබව රවටයි	41
9 ව්‍යාකූලත්වය ඔබගේ ජීවිතය සොරා ගනී	47

ප්‍රස්තාවනාව

ශු.යොහන් 10:10 පදය මෙසේ පවසයි. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත් සහ විනාශ කරන්නටත් වන නමුත් උන්වහන්සේ එනම් යේසුස්වහන්සේ පැමිණියේ ඔබට “ජීවිතය දෙන්නත් සහ එය බුක්ති විඳීමටත්ය.”

සාතන් ඔබගේ ප්‍රීතිය සොරා ගැනීමට කැමැත්තක් දක්වන අතර, එමගින් ජීවිතය බුක්ති විඳීම ද වළක්වයි. මේ කෘතිය මගින් ඔබගේ ජීවිතය තුළ “දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේව” තබා ගැනීම පිණිස ඉගෙනීමට අවශ්‍ය උපකාර මින් ලැබීම පිණිසත් සහ එමගින් යේසුස්වහන්සේගේ මරණය කරණකොටගෙන අප ලැබුවා වූ සමාදානය සහ ප්‍රීතියේ බහුලත්වය අත්විඳින පිණිස ද මම යාවිඤා කරමි.

1



ව්‍යාකූලත්වයට හේතුව කුමක්ද?

ඔබ ව්‍යාකූලව සිටින්නේද? ඔබට නොවැටහෙන්නා වූ යමක් ඔබගේ ජීවිතය තුළ මේ දැන් සිදුවෙමින් පවතින්නේද? එය ඔබගේ අතීතය විය හැකි වන අතර, පෙර පැවති ආකාරයෙන්ම දැනුණු එසේ පවතින්නේ ඇයිදැයි තේරුම් ගැනීමට නොහැකිව ඇතැම් විට ඔබ සිටිනවා විය හැකිය. සමහර විට ඔබ මෙසේ පවසනවා විය හැක. “දෙවියන්වහන්සේ ඇයි මාව? ඒ ආකාරව හෝ මේ ආකාර දේවල් පවතිනුයේ මන්ද? ඔවුන් කළ ආකාරයටම ඔවුන්ට ද සිදුවන්නේ ඇයි? මට මේ කිසිවක් නොතේරෙන්නෙමි!”

සංඛ්‍යාත්මකව විශාල ජනතාවක් ව්‍යාකූලත්වයෙන් ඉතා තදබලව පෙළෙන බව මම වටහා ගැනීමට පටන් ගත්තෙමි. අතීතයේ දී මගේම ජීවිතයෙන් මෙය අත්විඳි අතර, මේ ව්‍යාකූලත්වය බලවත් ලෙසින් මිනිසාට වද දෙන්නේ කෙසේදැයි දැන ගත්තෙමි. එසේම ඇයි මෙලෙස මිනිසුන් ව්‍යාකූලත්වයට පත්වන්නේ සහ එසේ වීම වළක්වන්නේ කෙසේදැයි මහත් ඕනෑකමකින් සිතීමට මම පටන්ගත්තෙමි.

එක්තරා රාත්‍රියක කැන්සස් නගරයේ ප්‍රදේශයක රැස්වීමක් පැවැත් වූ අතර, 300 ක පමණ ජනතාවක් ඊට සහභාගි වූහ. මොවුන් -ගෙන් කොපමණ දෙනෙක් මේ මොහොත වන විට ව්‍යාකූලත්වයෙන් පෙළෙන්න්දැයි ඔවුන්ගෙන් ඇසීමට මට පෙළඹීමක් ඇති විය. මා මවිතයට පත් කරමින්, දෙදෙනෙකු පමණක් අත් ඉහළට නොඑසවූ අතර, ඉන් එක් අයෙකු වූයේ මාගේ ස්වාමීපුරුෂයාය.

මා එය නිවැරදිව දුටුවේ නම්, 300ක් පමණ වූ සෙනඟගෙන් 298 ක්ම ව්‍යාකූලත්වයෙන් පෙළෙන බවයි. එනම්, 99.3%කි. මා විවිධ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීමේ දී, මට දකින්නට ලැබුණු දෙයක් වූයේ, සෑම තැනකදීම මේ තත්ත්වයම පවතින බවයි. මෙම ප්‍රතිශතයන් විවිධ වුවද, ඒවායින් අගය ඉහළ මට්ටමක පැවතුණි.

මා ඒ පිළිබඳව කල්පනා කරන්නට වූ අතර ව්‍යාකූලත්වයට හේතු වූ කාරණා කුමක්දැයි මා ස්වාමීන්වහන්සේගෙන් විමසූ වෙමි. උන්වහන්සේ මෙසේ පැවසූ සේක. “*ෂ්‍රී ඥාන් ට්‍රිබුන්ඩු ගැඹුරින් කල්පනා කිරීම නවත්වන්න. එවිට ඔවුන්ගේ චක්‍රලාභය නවතින බව ඔවුන්ට හමුණි.*” තවදුරටත් මා ව්‍යාකූලත්වයෙන් නොපෙළෙන්න් ඇයිදැයි නිශ්චිතවම වටහා ගැනීමට මට හැකි විය. එහෙත්, මා ජීවිතය තුළ තවමත් වටහා ගැනීමට නොහැකි වූ ස්ථාන ඇති නමුත් මා තුළ විශාල වෙනසක් සිදුව ඇත. මේ සියලු දේ සම්බන්ධව ගැඹුරින් කල්පනා කිරීමෙන් දෙවියන්වහන්සේ මා මුදවා ගෙන ඇත. *ඥානයන්වහන්සේ වා භෞත ආධිපති දෙවියන් වූහු ඇත.* (2 කොරින්ති 10:5 “හේතු සාධක” සෙවීම පිළිබඳව දක්වා ඇත.) එබැවින්, මම මා ජීවිතේ තේරුම් ගැනීමට අපහසු දේවල් පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීමවල යෙදෙන්නට තවදුරටත් මා උත්සහ නොකරමි.

එය පහසු දෙයක් බවට පෙනුනත්, එය එසේ නොවේ? නමුත් එක් එක් දේ පිළිබඳව ගැඹුරින් කල්පනාවේ යෙදීම් (හේතු සාධක සෙවීම) ප්‍රතික්ෂේප කළ පමණින්ම ව්‍යාකූලත්වයේ බලවත් වේදනාවෙන් මා සම්පූර්ණයෙන්ම නිදහස් වුණි. ඇත්තෙන්ම ඔබ නැවතී ඒ පිළිබඳව කල්පනා කළහොත්, ඒ පිළිබඳව හොඳින් වටහා ගැනීමට හැකි වන්නේ මේ සියල්ලක්ම සිදුවනුයේ “මනස” නම් වූ කොටසින් බවයි.

අප සාතන් සමඟ යුධ වදිනුයේ මනස නම් යුධ පිටියේ වන අතර, එය දිනීමට හෝ පැරදීමට පුළුවන. “මක්නිසාද දෙවියන්වහන්සේ විසඳුම්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය...” (1 කොරින්ති 14:33). සාතන් විසඳුම්කමේ කතුවරයාය. දෙවියන්වහන්සේගේ වචනයට අනුකූල නොවන සිද්ධාන්තයන් සහ හේතු සාධක යක්ෂයා විසින් අප වෙතට ගෙනෙන්නේය. 2 කොරින්ති 10:4,5 පවසනුයේ, අප විසින් අපගේ විවිධාකාර වූ සිතුවිලිවලින් හේතු සාධක සෙවීම ඉවත් කර ගැනීමෙන් මේ යුද්ධය ජයග්‍රහණය කළ හැකි බවයි. ඒ පද මෙසේ දක්වයි:

“(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, [මාංසයේ සහ රුධිරයේ ආයුධ] එහෙත් ඒවා බලකොටු බිඳ හෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

(එබැවින්) අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන (සත්‍යය) දැන ගැනීමට විරුද්ධව උසස්වන්නා වූ සියලු උසස් දේවල් ද බිඳහෙළා, සියලු සිතුවිලි ක්‍රිස්තුස්වහන්සේට (මෙසියස්වහන්සේ, ආලේපලත් තැනන්වහන්සේ) කීකරුවීමට වහල් කර දෙමුව.”

2 කොරින්ති 10:4,5

අප ජීවිතයේ දේ පිළිබඳව දේව වචනයෙන් අපට නියම කර ඇත්තේ ගැඹුරින් සිතා බැලීමට උත්සහ නොකරන්නට නම්, අප එය කීකරු විය යුත්තෙමු. එසේම, හේතු සාධක සෙවීම අප වෙතට එන විටදී, අප අපගේ සිතුවිලි යේසුස්වහන්සේගේ කීකරුකම තුළට ගෙන ආ යුතුය. මේ පද වලින් අපට පෙන්වා දෙනුයේ, අප යුද්ධයක නියැලී ඇති බවත්, අපගේ යුද්ධය සංග්‍රාමය විශාල වශයෙන් මානසික සංග්‍රාමයක් බවයි. සාතන් අපගේ මනසට පහර දෙන්නේය.

මේ ශුද්ධ ලියවිලි පදවලට අනුව, අපගේ ප්‍රධාන කටයුත්ත වනුයේ ඔහු විසින් *ඉනේ* රූප වලින් අපට කරනු ලබන පහරදීම් වලට එරෙහිව ක්‍රියා කිරීමය. ඔබ මනසේ ඇඳී ඇති දේ සත්‍යය නොවන අතර ඔබ *ඉනේ* ඇති රූප ද අනිසි ඒවා බව ඔබ කවදා හෝ සිතුවේද? *කිවුන්* යනු විවිධාකාර වූ කාර්යය ක්‍රමයන් හෝ තමන්ගේම ප්‍රශ්න, ගැටළු විසඳන ආකාරය දැක්වන අදහස් වන අතර, *හේතු* නැති සෙවීම යනු දෙවියන්වහන්සේට පමණක්ම පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න පමණක් ස්ථාන ගත කර ගනිමින් ඒ පිළිබඳව මනසින් විමසා බැලීමට උත්සහ කිරීමයි.

මේ පරිච්ඡේදය සාරාංශ ගත කිරීමක් මෙලෙස දැක්විය හැක. එනම්, ව්‍යාකූලත්වය යනු දෙවියන්වහන්සේ විසින් පමණක්ම පිළිතුරු සැපයිය යුතු වූ ප්‍රශ්න ගැටළුවලට තමන් විසින්ම හේතු සාධක විමසා බලා, ඊට අදාළව උචිත පිළිතුරක් නිශ්චය කර ගැනීමයි. කුමන හෝ හේතුවක් නිසා හෝ අදාළ පිළිතුරු උන්වහන්සේට පමණක්ම සීමා වේ.



2



“හේතු සාධක” සෙවීමෙන් මිදීම

හේතු සාධක සෙවීමේ ක්‍රියාවලියෙන් මා මිදීම පිළිබඳව ඔබ අගයන්නට පෙර, මා තුළ පැවති මනස කුමන ආකාරදැයි මූලිකවම තේරුම් ගැනීම වැදගත් වේ.

මා ජීවිතයේ මුල් අවධියේ සිටම කිසිවෙකුගෙන් යැපෙන්නේ නැතිව, නිදහස්ව සහ මාගේ රැකවරණ මා විසින්ම සපයා ගැනීම සුරක්ෂිතව සහ යහපත්ම ප්‍රතිපත්තියක් බව මාගේ විශ්වාසය විය. කවරෙකුගෙන් හෝ උදව් උපකාර නොඉල්ලා සිටීම මාගේ ජීවිතයට වඩා යහපත් වන බවත්, එසේ මා කිසිවක් පිළිබඳව කිසිවෙකුට ණයව නොසිටින බවට මා සිතා සිටියෙමි. මම වේදනා විඳීමෙන් හෙම්බත්ව සිටීම නිසා, මෙවැනි ක්‍රමවේදයකින් වේදනා විඳීමෙන් ආරක්ෂා වී සිටීමට හැකි යැයි සිතුවෙමි.

ඇත්තෙන්ම මා වැරදිය; නමුත් එය වටහා ගැනීමට සහ පිළිගැනීමට මට ඉතා දිගු කාලයක් ගත විය. දිගු කාලයක් ඒ සඳහා ගත කළ

බැවින්, ඒ කාලය මා විසින් ගත කරන ලද්දේ, වද විමෙන් ද, හේතු සාධක සෙවීමෙන් ද, ගැඹුරින් කරුණු විමසීමෙන් ද, සිද්ධාන්තවලට නතු වීමෙන් ද, මනෝගත විමෙන් ද, නොරිස්සුම් ගතියෙන් ද, ඉච්චාභංගත්වයට පත්වීමෙන් ද, කලබලකාරී තත්වයෙන් ද වන අතර මෙවන් තවත් කාරණාවන් ලැයිස්තුවක් වුවද දැක්විය හැක. අප ස්වාධීන වන තරමටම, දෙවියන්වහන්සේ කෙරෙහි හෝ වෙනත් ඕනෑම කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීමට අසීරු වන්නේය.

ස්වාමීන්වහන්සේට අවශ්‍ය අප ස්වාධීනව සිටිමින් අප මතම යැපී සිටීම නොව උන්වහන්සේ මත යැපී සිටීමයි. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබ යැපෙන තරමටම, ඔබට වටහා ගැනීමට නොහැකි දේ උන්වහන්සේ වෙතට භාර කිරීමට හැකි වන්නේය. උන්වහන්සේ සියලු දේ දන්නා බව අප දන්නා බැවින්, එය උන්වහන්සේ අපට ඵලිදරවි කරන සේක.

මෙවැනි ව්‍යාකූලතාවයක් අකර්මණ්‍යතාව සමඟ පටලවා නොගන්න. අප අකර්මණ්‍යව නොසිටිය යුතු අතර අඩුම තරමින් ඇදහිල්ල පිළිබඳව සැලකිලිමත් වීමේදී විශේෂයි. ඔබගේ ජීවිතයේ හෝ ඔබගේ මිතුරෙකුගේ ජීවිතය තුළ තමන්ට තේරුම් නොගත හැකි කිසියම් දෙයක් සිදුවෙන්නේ හෝ එසේ සිදුවන්නේ ඇයිදැයි ඔබට දැනෙන විට, යාවිඤා කරන්නට පටන් ගන්න. එසේ යාවිඤා කරමින්, ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් අවශ්‍ය තේරුම් ගැනීමත්, එය ඔබට උගන් වන ලෙසටත්, ඒ පිළිබඳව ආලෝකය ලබා දෙන පිණිසත් සහ ඵලිදරව්වක් ගෙනෙන ලෙසටත් ඉල්ලා සිටින්න. ඉන් අනතුරුව, දෙවියන්වහන්සේ ක්‍රියා කිරීමේදී යම් නිශ්චිත කාලයකට අනුව සිදු කරන බව දැන අවශ්‍ය තේරුම් කිරීම ලබා දෙන බව දැන ඒ සම්බන්ධව බලා සිටින්න.¹

ඔබගේ හදවත තුළ යම් යම් ගැටළුකාර අවස්ථාවන් පැන නැගෙන විටදී, මොහොතකට ඒ පිළිබඳව මහත් ඕනෑකමින් සිත යොමු කරනවා විය හැක. ඒ මොහොතේ ඔබට යම් ව්‍යාකූලතාවයක් දැනෙන්නට පටන් ගන්නේය. එවිට, දෙවියන්වහන්සේ තුළ ඒ සඳහා වූ නිසි පිළිතුරු ඇති බැවින් උන්වහන්සේට ස්තූති කරන්න. එයින් ඔබ සෑහීමට පත්වන බවක් සහ උන්වහන්සේ ඒ වේලාව කෙරෙහි විශ්වාසව ඔබ බලා සිටින බවක් පවසන්න.

මම මෙතෙක් වේලා විස්තර කරමින් සිටි මේ ආකල්පය ඔබ ජීවිතයට ආදේශ කරගෙන එය වර්ධනය කරගන්නා තුරු මේ ව්‍යාකූලත්වයෙන් සහ හේතු සාධක ගෙනහැර දැක්වීමේ ක්‍රියාවලියෙන් ඔබට මිදීමට නොහැකි වන්නේය. එසේම මෙය ද ඔබට ප්‍රකාශ කළ යුතුයි. එනම්, *ඇන්ජල්ස් ආන්ජ්‍ය* ලෙස හඳුන්වනුයේ ද මෙයයි.



1. දෙවියන්වහන්සේගේ වේලාව පිළිබඳව සටහනක් ජොයිස් මේයර්ගේ කවදාද, දෙවියනේ, කවදාද? නම් පොතෙහි දක්වා ඇත.

3



ඇදහිල්ලේ ආකල්පය

ඇදහිල්ල ධර්ම මතයක් ලෙසට හෝ දෙවියන්වහන්සේගෙන් ලබන්නා වූ මාර්ගයක් ලෙසට හැඳින්විය හැක. අප ගැලවීම ලබා ඇත්තේ ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ කරුණාවෙන් බව එපීස 2:8,9 පද වලින් අපි දකින්නෙමු. හෙබ්‍රෙව් 11:1 මෙසේ පවසයි. “ඇදහිල්ල නම් (අපි) බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය, (අපි) නොදක්නා දේවල් ගැන ඔප්පුවය.” අපට ඇදහිල්ල විග්‍රහ කිරීමට හෝ නිර්වචනයක් දීමට කීපාකාරයකින් හැකියාව තිබුණත්, ඇදහිල්ල දෙස බැලිය හැකි, මා විශ්වාස කරන සරල ක්‍රමයක් ඇත. අප ඇදහිල්ලෙන් ක්‍රියාත්මක වන්නේ ද හෝ නොවන්නේදැයි පරීක්ෂා කර බලනත්, “ඇදහිල්ලට ආකල්පයන්” අයත් වේ.

ඇදහිල්ලේ ආකල්පය අපව නිශ්චලතාවයකට ගෙනෙන්නේය. “මක්නිසාද අදහා ගත් අපි ඒ විග්‍රාම ස්ථානයට ඇතුල් වෙමුව;” යනුවෙන් හෙබ්‍රෙව් 4:3 දක්වා ඇත. එසේම හෙබ්‍රෙව් 4:10 පදයෙන්

දෙවියන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට වරක් ඇතුළු වූ යමෙක් (විශ්‍රාමයේ දොරටුව ඇදහිල්ල බව මතක තබා ගන්න.) සියලු වෙහෙසීම් සහ වේදනා ගෙන දෙන මිනිස් වෙහෙසවීම් වලින් ද විශ්‍රාම ගන්නා බව සඳහන් කර ඇත. වෙහෙස යනු හේතු සාධක දැක්වීම වන අතර, මෙය අපව ව්‍යාකූලත්වයට මිස විශ්‍රාමයට ගෙන නොයන්නේය.

ඇදහිල්ලේ ආකල්පය අපට ප්‍රකාශ කරනුයේ, දෙවියන්වහන්සේ මා උදෙසා රැකවරණය තබා ඇති බැවින් මාගේ රැකවරණය උන්වහන්සේ මත තැබීමයි. 1 පේතෘස් 5:7 මෙසේ පවසයි. මා ජීවිතය තුළ වර්තමානයේ පවත්නා සෑම තත්වයක්ම දැන ගැනීමට හෝ තේරුම් ගැනීමට මට අවශ්‍යව නැත. එය දැන ගත යුතු තැනන්වහන්සේ එය දන්නා බැවින් මම සැහීමට පත් වන්නෙමි. (කර්තෘගේ අනුවාදයකි). උන්වහන්සේ කුමක්දැයි සොයා බැලීමට උත්සහ කරනවා වෙනුවට උන්වහන්සේව දැන හඳුනා ගැනීම උදෙසා ඔබගේ කාලය යොදවන්න.

ඇදහිල්ලේ ආකල්පය තුළ වදවීමවත්, නොරිස්සුම් ගතියවත් හෝ හෙට පිළිබඳව වූ කනස්සල්ලවත් දක්නට නැති අතර, නොදන්නා වූ හෙට පිළිබඳව මෙන්ම යා යුතුව ඇති ඕනෑම අවස්ථාවක්ම ඇදහිල්ල තේරුම් ගන්නේය. හෙට පිළිබඳව අප නොදන්නා නමුත් අපට පෙර යේසුස්වහන්සේව ඒ ඒ අවස්ථාවලට පැමිණෙන්නේය. සිටියා වූ ද, සිටින්නා වූ ද සහ මතු පැමිණෙන්නා වූ ද තැනැත්තේ උන්වහන්සේම බව මතක තබා ගන්න. ලෝකයේ අත්තිවාරම තැබීමටත් පෙර උන්වහන්සේ සිටිය සේක. මැවීමේ ක්‍රියාවලියේ දී ද උන්වහන්සේ සහය වූ සේක. ඔබ උපත ලැබීමටත් පෙර උන්වහන්සේ ඔබව දන්නා සේක. ඔබ මව් කුස තුළ සිටිද්දීම උන්වහන්සේ තමන්වහන්සේ

සුරතින්ම ඔබ සැදූ සේක. පටන් ගැන්මේ දී උන්වහන්සේ සිටියා පමණක් නොව උන්වහන්සේ ආරම්භයයි. උන්වහන්සේ අල්ඵාය.

අවසානය සම්බන්ධව පැවසිය හැක්කේ කුමක්ද? උන්වහන්සේ සියලු දේ ක්‍රියාත්මක කර එක්විටම අත්හැර දමයිද? නැත! උන්වහන්සේ ආරම්භ කරන ලද දේ අවසාන කරන සේක. (හෙබ්‍රෙව් 12:2; පිලිපී 1:6) අවසානයේ දී ද උන්වහන්සේ එහි සිටින සේක. උන්වහන්සේ ඕමෙගා නම් අවසානයයි. මම මෙය මෙසේ පැවසීමට කැමැත්තේ. “උන්වහන්සේ අල්ඵා සහ ඕමෙගා පමණක් නොව, උන්වහන්සේ ආරම්භයත් අවසානයත් මෙන්ම සියල්ලෙහි අතරමැදි වැඩ සිටින්නේ ද උන්වහන්සේමය.”

යේසුස්වහන්සේ මොහොතකට නතරව සිටින්නේ යැයි සිතමු. මට මෙන්ම ඔබටත් හෙට යැයි බොහෝ දවස් තිබේවි. කවර ආකාර දේවලින් හෙට නම් දිනය මාගෙන් නතර කරනත්, මාගේ හෙට උන්වහන්සේගේ අත්ල මත මා තබා ගන්නා සේක. (යෙසායා 49:16)

ඇදහිල්ලේ ආකල්පය පවතිනුයේ වරකට දවසක් බැගිනි.



4



අනුග්‍රහය පැමිණෙන්නේ වරකට එක් දිනයක් බැගින්

“හේතු සාධක සෙවීම” කරණකොටගෙන අපව අතීතයට හෝ අනාගතයට තල්ලු කරමින් අපව උගුලකට හසුකර ගන්නේය. මෙසේ “ඉන් ඇඟිල්ල යනු” (හෙබ්‍රෙව් 11:1) යනුවෙන් බයිබලය පවසන බව මතක තබා ගන්න. ඔබ අතීතය තුළ ජීවත්වන්නට උත්සහ දරන්නේ නම්, ඔබගේ ජීවිතය අසීරුවන්නේය. උන්වහන්සේ උන්වහන්සේව ආමන්ත්‍රණය කරනු ලැබුවේ, “ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තේ” ලෙසට නොවේය. එසේම, ඔබ අනාගතයේ ජීවත්වන්නට උත්සහ කරන්නේ නම් හෝ හෙට පිළිබඳව හේතු සාධක සොයමින් සිටින්නේ නම්, ඔබගේ ජීවිතය අසීරුවන්නේය. “මම මතු ශ්‍රේෂ්ඨව සිටින්නා වූ” නමුත්, ඔබ වරකට එක් දිනක් බැගින් ජීවත් වන්නේ නම්, දැන් ඔබ ජීවත් වන මෙදිනට වඩා පහසුව ගෙන දෙන්නක් වන්නේය. උන්වහන්සේ පවසන ලද්දේ “මම සිටිමි” යනුවෙන් (නික්මයාම 3:14). ඇදහිල්ල ඉන්ය.

කුණාටු අවස්ථාවේ දී උන්වහන්සේ තම ගෝලයන්ට මෙසේ පැවසූ සේක. “ඔබ භය වන්නේද? දෙවියන්වහන්සේ මම සිටිමි.” (ශු.මතෙව් 14:27 කර්තෘගේ අනුචාරය.) මෙය ඔබට වැටහුණේද? යේසුස්වහන්සේ පවසනුයේ “මම සිටිමි” එනම්, මේ මොහොතේම ඔබ ඉදිරියේ දී “මම සිටිමි” යනුවෙනි. කවර හෝ අවස්ථාවක “මම සිටිමි” ද, එකල සියලු දේ නිසියාකාරව සිදුවන්නේමය. අද දවසේ ජීවත්වන්න! ඊයේ හෝ හෙට පිළිබඳව වදවීමෙන්, එය ඔබගේ අද උදුරා ගන්නේය. අද දවසට ඔබට අනුග්‍රහය ඇත්තේය. හෙට වෙනුවෙන් වූ කරුණාව හෙට වන තෙක් නොලැබෙන්නේය. ඊයේ දවසේ දී ලැබූ කරුණාව භාවිතා කොට අවසානය. කරුණාව යනු ශක්තිය ලැබීම, පක්ෂව සිටීම සහ ඔබගේ අවශ්‍යතාවය කවරාකාරව වුවද එය ඉටු කරගැනීමේලා ශුද්ධාත්ම බලය ඔබට උපකාර කරනු ඇත. ඉදිරි දිනයකට ඇති කරුණාව කාලයට පෙරාතුව ලබා ගැනීමට නොහැකි අතර එය ගබඩා කර තබා ගැනීමට හෝ කපා කිරීමට හෝ නොහැක.

ඉශ්‍රායෙලිතයන්ගේ කාන්තාර ගමන මතකද? ඒ ගමනේ දී දෙවියන්වහන්සේ දවස්පතාම ආශ්චර්යමත් ලෙස ස්වර්ගයේ සිට ඔවුන් වෙතට වර්ෂාවක් මෙන් එවූ සේක. ඒ ආහාර ඔවුන් විසින්ම හඳුන්වනු ලැබුවේ “මන්නා” ලෙසටය. අද අප මෙන්ම, එදා ඔවුන් ද අදට අවශ්‍ය ප්‍රමාණය මෙන්ම හෙටට ද අවශ්‍ය ප්‍රමාණය එකිනෙකා ළඟ තබා ගැනීමට කැමැති විය. හෙට දවසේ දී, මේ හාස්කමේ ආහාරය සැපයීමට දෙවියන්වහන්සේට අමතක වුවහොත්, එහි දී මේ ඉතිරි කර ගත් ආහාරය ඒ සඳහා ප්‍රමාණවත්ව තබා ගැනීමට අවශ්‍ය විය. නමුත් සබත් දිනයේ හැර අන් සියලු දවස්වල දී ඒ ඒ දවසට සුදුසු ප්‍රමාණය ඉක්මවා තබා ගැනීම දෙවියන්වහන්සේ විසින් තහනම් කරන ලදී. එසේ යමෙකු විසින් ප්‍රමාණය ඉක්මවා එකතු කර ගන්නේ ද, ඒ සියල්ලම නරක් විය.

මොහොතකට නැවතී සිතන්න. එය අද අප ජීවිතයට අදාළ කළ හැකි බලවත් ආදර්ශයකි. ඔබ හේතු සාධක සෙවීමේ යෙදෙමින්, වද වෙමින් සහ නොසන්සුන්ව සිටිමින්, ඔබ හෙට වෙනුවෙන් මන්තා එකතු කරන්නේද? හෙට පිළිබඳව ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය තැබීම උන්වහන්සේට අවශ්‍ය වේ. අප අපගේම වටහා ගැනීම මත විශ්වාසය නොතබා මුළු හදවතින් සහ මුළු මනසින්ම (සියලු සිතුවිලි වලින්) ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නැයි හිතෝපදේශ 3:5 දක්වා ඇත.

පහතින් දක්වා ඇති නිදර්ශනය මා විසින් වරක් කියවා තිබුණි. ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව වූ තමන්ගේ සාක්ෂිය නිසා සිර ගත වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු සම්බන්ධවය. පසුදා උදෑසන ඔවුන්ව පුළුස්සා මරණයට පත්කිරීමට යෙදී තිබුණි. මින් එක් අයෙක් දෙවියන්වහන්සේගේ ක්‍රියා මාර්ගයන් අත්විඳි වැඩිමහලු ශුද්ධවන්තයකි. අනෙක් තැනැත්තා තරුණයෙක් වූ අතර, දෙවියන්වහන්සේගේ ක්‍රියා මාර්ගය පිළිබඳව එතරම් අත්දැකීමක් නොලත් කෙනෙකු විය.

තරුණයා ගිනිකුරක් අවුලවා ඉටිපන්දමක් දල්වා ගත්තේ සවස් යාමයේ තම කාමරය අඳුරු වී තිබුණි බැවිනි. මේ අවස්ථාවේ දී ඔහුගේ ඇඟිල්ල පිළිස්සුණේය. මේ පිළිබඳව ඔහු කලබලයට පත්වීමට පටන්ගෙන, “මේ ඇඟිල්ල පිළිස්සී මෙතරම් රිදුම් දෙන්නේ නම් මා සම්පූර්ණයෙන්ම පිළිස්සීමට මුහුණ දෙන්නට කොහෙන්ම නොහැකි යයි” බියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. වැඩිමහලු ශුද්ධවන්ත තැනැත්තා මෙසේ ඔහුට කථා කරමින් “පුත්‍රය, ඔබගේ ඇඟිල්ල පුළුස්සා ගැනීමට දෙවියන්වහන්සේ ඔබට පැවසුවේ නැත. එම නිසා උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ අනුග්‍රහය ඒ උදෙසා

දෙන්නේ නැත. උන්වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටිනුයේ ඔබගේ ජීවිතය පූජා කිරීමයි. හෙට උදෑසන වූ විට ඔබ විසින් කළ යුතුව ඇති දෙයට අවශ්‍ය අනුග්‍රහය ලැබෙන බවට වූ සහතිකය දැක ගත හැකි යයි” පැවසුවේය.

බලන්න, මේ වැඩිහිටියා දෙස, ඔහු වසර ගණනාවක් පුරා ස්වාමීන්වහන්සේ සමඟ ගමන් කිරීමෙන් ලද බොහෝ අත්දැකීම් නිසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නොවරදවාම උදයේ පැමිණෙන බව ඔහු දැනගෙන සිටියේය. එබැවින්, වර්තමානයේ (ඉැන්) ඔහු තුළ ඇති ඇදහිල්ල කරණකොටගෙන වර්තමානයේදීම (ඉැන්) ඔහුව සනසවනු ලැබූ බැවින්, හෙට දවසේ අනුග්‍රහය හෙට දවසේ දී ලැබෙන්නේය.

ඇදහිල්ල අපව “හේතු සාධක සෙවීම” යන්නෙන් මුදවන බව මෙම උදාහරණයෙන් පැහැදිලි වේ. ඇදහිල්ල අනාගතය පිළිබඳව හේතු සාධක සෙවීම නොකරන්නේය. දෙවියන්වහන්සේ හෙට දවසේ මන්තා වලින් හෙට දවස මුදවන බැවින්, ඇදහිල්ල විශ්‍රාමයෙහි සිටින්නේය. ඇත්තෙන්ම, ඔබව ධෛර්යමත් කරන පිණිස ඔබට මෙසේ පැවසීමට කැමැත්තෙමි. එනම්, අතීතය හෝ අනාගතය පිළිබඳව **හේතු** ආධික සෙවීම සම්බන්ධයෙන් අද දවස අපතේ නොයවන ලෙසටය.

වරක් මා මෙසේ කියවා තිබුණි: ඊයේ දවස අවලංගු කරන ලද වෙක්පතක් බඳුය. හෙට දවස පොරොන්දු පත්‍රයක් මෙන්ය. එසේම අද යනු අත්පිට මුදල් භාවිතා කිරීමක් වැනිය. **ඵය ප්‍රඥාවන්තව චරිතභාසය කථන්න!**



5



එසේ වන්නේ නම්?

අතීතයේ සිදුවූණා වූ දේ පසෙකලා ඉදිරියේ කරන්නට තිබෙන දේ පිළිබඳව සිත යොමු කරන මෙන් අපොස්තුළුවර පාවුල් අපට උගන්වයි. (පිලිප්පි 3:13). අතීත සිදුවීම් පිළිබඳව වූ සිතුවිලි අප මනසේ නොමැත්තේ නම් අප එහි එල්ලී සිටිනුයේ කෙසේද? අපගේ අතීත සිදුවීම් පිළිබඳව වූ සිතුවිලි අප ජීවිත වක්‍රයට අනුගතව ඇති බැවින්, අප විසින් ඒවා අපගේම මනසේ කරකවමින් සිටින්නෙමු. නමුත් ඒ ශක්තිය වැය කළ යුත්තේ අද දවස උදෙසාය.

ඔබ විසින් අතීතයේ දී වූ යම් අත් වැරද්දක් කවදා හෝ එය එක් වරක්වත් නැවත කර ඇත්තේද? “ඇයි මම එය කළේ ? අහෝ, මම එසේ *භව්‍යවේ නැත්තව්* හෝ *නළේ නැත්තව්*” හෝ “මම එසේ *ඵවැනි ඥායන් නළේ නව්*” යනුවෙන් ඔබ එක් වරක්වත් සිතා ඇත්තේද? එබැවින් *ඵවේ ඵවැනිවේ* නව් ඒ පිළිබඳව ප්‍රවේසම්වන්න.

යමක් කළ යුතුව ඇති අයුරින් එය කරන්නේ යයි සමහර අවස්ථාවල දී ඔබ සිතන්නට ඇත. නමුත් ඒවාහි ප්‍රතිඵලය නිරසය. ඔබ සමහර විට මෙසේ සිතනවා විය හැක. “මෙවැනි දෙයක් මේ

ආකාරව සිදුවූයේ මන්ද? ඇයි, දෙවියනේ, ඇයි? මට මෙය වටහා ගැනීමට අපහසුය. මේ පිළිබඳව මා සොයා බැලිය යුතුයි! මෙය මා දැන නොසිටීම ගැන මට තේරුම් ගන්නට බැහැ! අහෝ, මා ව්‍යාකූලත්වයට පත්ව ඇත!”

ඔබ සිතනුයේ මේ ආකාරවද? “ඔබ ඔබට හිංසා කරන්නේ” යැයි පැවසීම “ඔබ ඔබට වධ නිංසා තබන්නේය!” යැයි මා පැවසීම, සමහර විට ඔබව බාල කරනවා විය හැක. නමුත් මේ ආකාරව මම වසර ගණනාවක් ජීවත් වුණෙමි. එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීය! අතීතයේ මෙන්ම වර්තමානයේ දී ද තේරුම් නොගත් සහ තවමත් තේරුම් ගැනීමට උත්සහ කරන දේ තවත් ඇත. නමුත් අවසානයේ දී දෙවියන්වහන්සේ මා උදෙසා ලබා දීමට බලා සිටි පණිවිඩය, එනම්, අතීතයේ සිදුවුණා වූ දේ පසෙකලා, ඉදිරියේ කරන්නට තිබෙන දේ පිළිබඳ සිත යෙදවිය යුතු යැයි උන්වහන්සේ පැවසූ සේක. දැන් මා අති මහත් සමාදානයක් විඳින්නෙමි.

දේව වචනය, යෙසායා 26:3 මෙසේ පවසයි “ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්‍ෂා කරන සේක.” හේතු සහ වෙනත් කාරණාවල මනසින් කාර්යබහුලව සිටින තැනැත්තා තුළ සම්පූර්ණ සමාදානය ඇති බව එහි සඳහන් කොට නැත.

බොහෝ අයුක්ති සහගත සහ අසාධාරණ අයුරින් සිදුවන බොහෝ දේ දක්නට ඇත. අතීතයේ දී සමහර විට ඔබට සිදු වූ අසාධාරණ දේ මෙන්ම මට ද අවුරුදු ගණනාවක් තුළ සහ රිදුම් වලින් වද වේදනා විඳි ප්‍රශ්න ගැටළුවලට බෙහෙවින්ම මම මුහුණ දුන්නෙමි.

මම අවුරුදු ගණනාවක් තිත්තකමින් සහ නුරුස්සන ගති ඇතිව ආත්මානුකම්පාවෙන් ජීවත් වූ අතර, මෙසේ වන්නේ ඇයිදැයි වටහා

ගැනීමට නොහැකි වූ නිසා ඒ පිළිබඳව හේතු සාධක සෙවුවෙමි. එසේම, දෙවියන්වහන්සේ හෝ වෙනත් කිසිවෙකු හෝ මට උපකාර නොකළේ මන්දැයි, මා මගෙන්ම විමසුවෙමි.

මා මාවම දුක්බිත තත්ත්වයකට ඇද දමා ගත්තෙමි. මම පෙර දින පිළිබඳව හේතු සාධක සොයමින් අද දවස නාස්ති කෙළෙමි. දිනක් දෙවියන්වහන්සේ මට මෙසේ පැවසූ සේක. “ජොයිස් ඔබ දුක්බිතයෙක් හෝ බලවත් කෙනෙකු විය හැක. මින් ඔබට අවශ්‍ය කුමක්ද?”¹

සමහර විට ඔබ පෙර දිනයේ ජයග්‍රහණයන් තුළ ජීවත් වෙනවා විය හැක. ජයග්‍රහණය ලබන පිණස ඔබ විසින් කලා වූ කාර්යය පිළිබඳව සොයා බැලීමේ යෙදීමට ද ඒ ආකාරව නැවත කිරීමට ද ඔබව අසුවිය හැක. පෙර ජයග්‍රහණය නම් *වඩ වඩ* මා මානසිකව එරි සිටියෙමි. මෙය ද ඔබ ඉදිරියට යාම වළක්වන්නකි. අතීතය අතීතය පමණි. ඔබ අතීතයේ දී ජයග්‍රහණයන් ලැබුවත්, පරාජයන් ලැබුවත් ඒ අතීතය පමණක්මය. එය ගෙවී ගොස්ය. *වඩ වඩ* ඉන් ඉන්!

සුන්දර මතකයන් අයහපත් දෙයක් නොවේ. නමුත් ජයග්‍රහණයන් තුළ ජීවත්වීම විශාල අත්වැරදීමකි. ඔබගේ ජීවිතයේ සෑම සිදුවීමකදීම, තීරණය ඔබ පාමුල වැටෙන්නට ඉඩ හැර, ඒවා පසෙකලා දෙවියන් -වහන්සේ ඔබ වෙනුවෙන් තබා ඇති දේ කරා පියවර තබන්න. පිලිප්පි 3:13 මෙසේ පවසයි “...පස්සෙන් තිබෙන දේ මතක නැති කොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගත යමින්...”

ඔබගේම ප්‍රවේසම උදෙසා “*විශේෂ වගන්ති*” යන්න ඔබ වෙත තබන්නෙමි. කිසියම් අයහපත් දෙයක් ඔබට සිදුවන විට දී, එය “*විශේෂ*

¹ “අයෙකුගේ අනුකම්පාව තුළින් බලයට” යන කැසට් පටය ජොයිස් ළඟ ඇත.

කන්නේ නම්” ඒ පිළිබඳව සිත යොමු කරන්න. කිසියම් යහපතක් ඔබට සිදුවන විට දී, “ඵනේ කළනේන ඵනේ” යනුවෙන් සිතා, එය නැවත කිරීමෙහි යෙදෙන්න.

“අනිකුය අවනන කන්න!” තවදුරටත් එහි හේතු සාධක සෙවීමට උත්සහ නොකරන්න. ඉදිරියට ගමන් කරන පිණිස දැන් තීරණයක් ගන්න.



6



එසේ වූයේ නම්?

සාතන් විසින් ඔබ වෙතට තවත් මානසික හීයක් (බයිබලයේ එපීස 6:16 මෙය “ගිනි හෙලි” ලෙසට දක්වා ඇත.) ඔබව බියට පත් කරවන පිණිස එවනු ලබන්නේය. ඒ “ඵෛ ූූෛ නඵ” කුමක් සිදුවේද?

මුදල් ආවේ නැති නඵ කුමක්වේද? ඔබට තුවාල ඵූූූ කුමක්වේද? ඔබ අසාධ්‍ය ලෙස රෝගාතුර ඵූූූ කුමක් සිදුවේද? ඔබට රැකියාව අහිමි ඵූූූ කුමක් සිදුවේද? ඔබගේ ජීවිතය පුරාවටම ඔබ තනිව ගත කරන්නට නිදු ඵූූූ කුමක් සිදුවේද? හෝ, මෙයාකාර දෙයක්, එනම්, දෙවියන්වහන්සේගෙන් ඔබට කිසිවක් ඇහෙන්නේ නැත්නඵ? ඔබ අතින් අත්වැරද්දක් නිදුන්නේ නඵ? ඔබ අනඵන්නේ නඵ? ඔබට ඔවුන් නිනානෙන්නේ නඵ? ඔබව ප්‍රතිකෙෂ්ප ඵන්නේ නඵ? මෙවැනි ප්‍රශ්න බොහෝ ප්‍රමාණයන් පෙළ ගැස්විය හැක. මෙම සිතුවිලි රටාව දැන් ඔබට වැටහෙන්නේද?

ඵෛ ූූෛ නඵ කුමක් සිදුවේද? යන්න ද, තවත් ආකාරයකින් “හේතු සාධක” සෙවීමකි. “ඵෛ ූූෛ නම් කුමක් සිදු වේද” සාමාන්‍යයෙන් එය පැමිණෙන විට පසුපසින්ම බිය ගැන්වෙන

වික්‍රයක් මතු කරන්නා වූ සිතුවිලි පෙළක්ම පැමිණෙන්නේය. “මෙසේ වන්නේ නම් කුමක් සිදුවේද?” යන්න අපව අනාගතයට ගෙන යන අතර සිදු නොවන්නා වූ බියකරු දේ උපදවා හෝ සමහර විට බිය කරණකොටගෙන ඒවා නිර්මාණය කර ගන්නේය.

“ඵෛ චූෛ නඵ” මෙන්ම “ඵෛ ඵෛනේ නඵ” ද ව්‍යාකූලභාවය ඇති කරවන්නකි. මේ දෙආකාරයම සිතුවිලි රටාවන්ට අප ඉඩ නොදිය යුතුය. මේ දෙආකාරයම සිතුවිලි රටාවන්, 2 කොරින්ති 10 සඳහන් (අප විසින් අපගෙන් බැහැර කළ යුතු වූ) “සිද්ධාන්තයන් සහ හේතු සාධක” සහ “පරිකල්පනයන්” යටතේ සඳහන් කොට ඇත.

මම මින් අදහස් කළ දේ එක්තරා නිදර්ශනයකින් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. එක්තරා අවස්ථාවක දී සතියක් පසා පවත්වනු ලැබූ රැස්වීම් පැවැත්වීම උදෙසා අපගේ සේවයට ගොඩනැගිල්ලක් අවශ්‍යව තිබුණි. අවුරුදු 5ක් පුරා මෙතෙක් රැස්වීම් පැවැත් වූ ගොඩනැගිල්ල තවත් අවුරුදු දෙකක් තුළ දී කඩ සාප්පු සංකීර්ණයක් ගොඩනැගීමට කටයුතු සුදානම් කර තිබුණි. අප සොයමින් සිටියේ, කාර්යාල ස්ථානය, සති රැස්වීම් පැවැත්වීම උදෙසා ප්‍රමාණවත් ඉඩ ඇති සහ ඊට අනුබද්ධව ළමයින් සඳහා වෙන් වූ කොටසක් ද සහිත ශාලාවක් ද, ළමා සේවය හා තවත් අතිරේක කාමරයක් ද සමඟ වාහන 300ක් පමණ ගාල් කළ හැකි රථ ගාලක් ද සහිත වූ ගොඩනැගිල්ලකි.

දැන් කෙනෙකුට, මෙය සොයා ගැනීමට අපහසු යැයි නොසිතනු ඇත. කෙසේ වුවද, එය ඔබ සිතන ආකාරයට පහසු දෙයක් ද නොවේ. අපි අවුරුදු දෙකක් පුරා මෙවැන්නක් සෙව්වෙමු. අපට දැන ගත හැකි වූ සෑම ස්ථානයක්ම බලා හෙමිබත් වුණෙමු. පාරේ කෙළවරටම පැමිණ ඇති බවට ඇත්තෙන්ම අපට පෙනුණි.

මේ වන විට සාතන්ගේ ගිනි හෙලි අප වෙතට විසි කරන්නට ආරම්භ කර තිබුණි. “මේ වසර දෙක ගෙවී යාමෙන් පසු ඔබට ස්ථානයක් හමු නොවන්නේ නම් *කුමක් නිදුවේද?*” හෝ “මෙවැනි දේපලක් මිල අඩු කාලයක දී *කොයා ගන්නේ නම් ඔබ අද මෙවැනි තත්ත්වයක නොවැටෙන්නේය.*” “ඔබට දෙවියන්වහන්සේව මඟ හැරුණේ නම් *කුමක් නිදුවේද?*” මෙවැනි තත්ත්වයක් පිළිබඳව මුලින් ඔබ *ඉහත නිව්සේ නම්*, මේ සඳහා කුමක් කළ යුතුව ඇත්තේදැයි දැන ගන්නට තිබුණි. ඔබ දේපලක් මිල දී ගෙන, එයට අදාළ බලපත්‍ර ලබා ගැනීමට *නොහැකි වූයේ නම්* කුමක් සිදුවේද? ටිකක් වැඩිපුර ගෙවා වඩා හොඳ ස්ථානයක් වඩා යහපත් මිලට *ගන්නේ නම්* කුමක් සිදුවේද?

ගොඩනැගිල්ලේ අවශ්‍යතාවය අප වෙතට පැමිණීමට පෙර දෙවියන්වහන්සේ විසින් මාගේ හේතු සාධක සෙවීමෙන් මුදවාගෙන සිටි බැවින්, මම දෙවියන්වහන්සේට බොහෝ සෙයින්ම ස්තූති කරමි. මේ තත්ත්වය අවුරුදු කිහිපයකට පෙර සිදුවූයේ නම්, මා හේතු සොයමින් ඇත්තෙන්ම මා දුක්මුසු, ව්‍යාකූල සහ බියෙන් යුත් ස්වභාවයකට පත්වීමට ඉඩ තිබුණි.

දෙවියන්වහන්සේගේ ක්‍රමයට අනුව දැන් සියල්ල සිදුවන බව විශ්වාස කරමි. (ගීතාවලිය 37:23). අපි යාවිඤ්ඤාවේ යෙදෙමින් සහ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අතර දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට අවශ්‍යය. එබැවින්, නියමිත වේලාවේ දී, නියමිත ස්ථානය කරා උන්වහන්සේ අපව මෙහෙය වන සේක. නිතිඥ දෙවියන්වහන්සේ තමන් නියමය නියමිත වේලාවට කලින් හෝ පමා වී හෝ නොපැමිණෙන්නේය. අප මහත් වෙහෙසකින් විවිධ කටයුතුවල නිරත වෙමින් ඒවා නියමාකාරව ඉටුකර ගැනීමට හැකි උපරිම අයුරින් උත්සහ කළ අවස්ථාවන් අතීතයේ දී තිබුණි. කෙසේ

වුවද, නියමිත වේලාවේ දී දෙවියන්වහන්සේ අපට විශිෂ්ට ස්ථානයක් කුලී ක්‍රමයට ලබා දුන් අතර, අප ගමන් කරන මේ ගමනේ එක් එක් පියවරට උන්වහන්සේගේ ආශීර්වාදය එක් කරන සේක.

දැන් මට, එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙස බලා, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවූයේ මන්දැයි බැලීමට හැකිය. නමුත් ඒ අවස්ථාවේ දී හොඳ ස්ථානයක් සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවත් ඉන් පළක් වූයේ ද නැත. දෙවියන්වහන්සේගේ මේ කාල වේලාවෙන් පිට අප විසින් කවර ආකාරයක උත්සහයන්වල යෙදී එය ඉටුකර ගැනීමට වෙහෙස දැරුවත් ඉන් නිසි ප්‍රතිඵලය අත්විඳිය නොහැක.

දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් පිළිබඳව ඇත්තෙන්ම උන්වහන්සේ දන්නේමය. ඒවා පිළිබඳව නිසි පාලනයක් උන්වහන්සේ සතුව ඇත. මා කුමක් කරන්නේදැයි හරි හැටි නොදැන සිටියත්, සියල්ල දන්නා වූ තැනැත්වහන්සේව මා දන්නා බව මෙනෙහි කරමින් සිටිය හැක.

ඔබ සිතනුයේ කුමක්ද? ඔබ යේසුස්වහන්සේව දන්නේද? එසේ නම් ඔබ සර්ව ඥාන, සර්ව බල, සර්වස්ථානී දෙවියන්වහන්සේ, එනම් සියලු බලයෙන්, සියලු දැනුමෙන් ද සපිරි සහ සියලු කාලවලදීම සියලු ස්ථාන දන්නා වූ දෙවියන්වහන්සේව ඔබ හඳුනන්නේය.

නිදහස්ව විවේකීව සිටින්න! ඔබ *ඵෛ* *ඵෛ* නම් යැයි සිතමින් හේතු සොයා, අවසානයේ දී ඔබ නිසියාකාරව පිළියෙල කරන්නේ යැයි සිතන්න සහ ඔබ සිතුවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක දෙයක් කරමින් දෙවියන්වහන්සේ ඔබව පුදුමයට පත් කරවන සේක්ද? එසේ නම් මෙපමණ කාලයක් ඔබ, ඔබගේ කාලය නාස්ති කර ඇත. ඔබ හේතු සාධක සොයමින් සහ ව්‍යාකූලව සිටිමින් ඔබගේ කාලය නාස්ති කොට ඇත්ද?

මෙන්න ඔබට අදහසක්: දෙවියන්වහන්සේට දෙවියන්වහන්සේ ලෙස ක්‍රියා කිරීමට ඉඩ දී ඔබ නිදහස්ව හා විවේකීයව *නිරිතභෞත* ඔබට කුමක් සිදුවේද?



7



මනස ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන්න

මගේ ජීවිතය තුළ සියුම් නුවණ මහත් ලෙසින් වර්ධනය කරන මෙන් ඉල්ලා මා යාවිඤ්ඤාවේ යෙදුනෙමි. ඇත්තෙන්ම, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මා හට, ඔබ විසින් හේතු සාධක සෙවීම පසකට දමනතුරු ඔබට සියුම් නුවණින් කටයුතු කළ නොහැක. “ජොයිස්, යනුවෙන් පවසන තෙක් මම බොහෝ කාලයක් පුරා සියුම් නුවණ ඉල්ලා යාවිඤ්ඤා කළෙමි.”

1 කොරින්ති 2:14-16 ඉතා පැහැදිලිව, ආත්මික මනුෂ්‍යයා ස්වභාවික මනුෂ්‍යයාව නොහඳුනන බව පවසයි. ස්වාමීන්වහන්සේ මේ ශුද්ධ ලියවිලි කොටසින් උන්වහන්සේගේ නියමිත කාරණාවන් මතු කර ඇත. මාගේ ආත්මය සියුම් නුවණ ඉදිරියට ගෙන ආවත්, ඔබගේ මනසින් එය වැරදි නිවැරදිභාවය සොයන්නේ නම්, ඔබට කිසිදු හෝ ප්‍රගතියක් ඉටු කර ගැනීමට නොහැකි වන්නේය. ඒ ඇයි? ඒ මන්දයත්, 1 කොරින්ති 2:14 මෙසේ දක්වා ඇති බැවිනි. එනම්, ස්වභාවික මනුෂ්‍යයා ආත්මිකව රැවටී ඇති බැවින් ආත්මික

මනුෂ්‍යයා පිළිබඳව වූ දේ තේරුම් නොගන්නා බවයි. ඔබගේ මනස නොදන්නා දේ ඔබගේ ආත්මයට දැනෙන්නේය.

ඔබ දෙවියන්වහන්සේගේ නැවත උත්පාදනය ලද්දා වූ දරුවෙක් නම්, ඔබගේ මනුෂ්‍යමය ආත්මය තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ජීවත් වන සේක. අපි ආත්මික ක්ෂේත්‍රය තුළ බොහෝ ක්‍රියාකාරකම්වල නිරතව සිටින බැවින් අප විසින් ප්‍රතික්ෂේප කළ යුතු බොහෝ දේ අපට ප්‍රකාශ කරන බව මාගේ විශ්වාසයයි.

මේ සඳහා නිදර්ශනයක් ඔබ වෙත තබන්නම්. එක්තරා උදෑසනයක දී “වචනය තුළ ජීවනය” නම් සති රැස්වීමට පිටත්වීමට ඇඳ පැළඳ ගන්නා විට දී, මෙම රැස්වීමේ උපකාර සේවය මෙහෙය වූ කාන්තාව කොතරම් විශ්වාසවන්තව එහි යෙදී සිටින්නේදැයි කල්පනා කළේය. ඇයට කවර හෝ ආකාරයකින් උපකාර කළ යුතු යැයි මා හඳවන තුළ ආශාවක් පැන නැගුණේය.

මම කථා කර, “ස්වාමිනි, රූත් ඇත් වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද?” කියා ඇසුවෙමි, එමෙන්ම ඇය වෙනුවෙන් හැඟීමක් මට ඉතා ෂ්‍රී ඔඉ ඩුණුනි. මාගේ අල්මාරියෙන් රතු පාට ඇඳුම ඇයට දෙන්නේදැයි සමහර විට ඔබට සිතෙන්නට ඇත. මම මීට මාස තුනකට ඉහත මිල දී ගත් එක් ඇඳුමක් ද තිබුණි. මම එයට බෙහෙවින්ම කැමැත්තක් දැක් වූ එකකි. කීපවතාවක්ම එය ඇඳ ගැනීමට අවශ්‍ය වූවත් එසේ කිරීමට කැමැත්තක් ද නොවීය. එය තවමත් පොලිතින් ආවරණය තුළ ඇති අතර, එය මිල දී ගත් සාප්පුවේ නම සහ මිල දක්වා ඇති කාඩ්පත් ද ඇත. රූත් ඇත් මට වඩා තරමක් මහත කෙනෙකු විය. නමුත් මෙහි සිත් ගන්නා දේ වූයේ, මෙම ඇඳුම මා වෙනදා ගන්නා ප්‍රමාණයට වඩා තරමක් ලොකු වීමයි. එසේ වූයේ මා සාමාන්‍ය අදින ප්‍රමාණය නොමැති වූ

බැවිනි. ඒ ඇඳුමේ විලාසිතාවට අනුව කිසිවෙකු හෝ එය තමන්ගේ ප්‍රමාණයට වඩා ලොකු යැයි නොසිතන්නේය.

ඇයට මේ ඇඳුම දිය යුතු යැයි ඉතා දැඩිව මාගේ ආත්මයට දැනුණ අවස්ථාවේ දී, මගේ මනස මට මෙසේ පැවසුවේය. “නමුත්, මේ ඇඳුම අලුත් එකක් ස්වාමීනි.” මගේ මනස, මගේ ස්වභාවික මනුෂ්‍යයා මාගේ ආත්මය සමඟ කිසිම තේරුමක් නැති ලෙස වාද කරන ආකාරය දෙසට අවධානය දෙන්න. ඉන්පසු මම, “ඔබ පවසනුයේ, ආත්තෙන්ම මේ අලුත්ම ඇඳුම ඇයට දෙන්න එපා” කියා නොවේද? සැබවින්ම, මා දෙවියන්වහන්සේගේ චරිත ලක්ෂණයන් දෙස එනම්, උන්වහන්සේගේ ත්‍යාගශීලීභාවය සහ විශිෂ්ටත්වය දෙස බැලීමේ දී, දෙවියන්වහන්සේගේ කැමැත්ත මගේ පරණ ඇඳුමක් දෙනවාට වඩා අලුත් ඇඳුමක් ඇයට දීම යහපත් බව මට දැන ගැනීමට පුළුවන් වන්නේය.

දේව මාළිගාව ගොඩනැගිල්ල ගොඩනැගීම සම්බන්ධව දාවින් රජුගේ වදන් 2 සාමුවෙල් 24:24 මෙසේ සඳහන්ව ඇත. “...මට වියදමක් නැතිව මාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමිසි අරච්චාට කීවේය.” අපට කිසි වටිනාකමක් “නැති දෙයක්” ඉවතට දැමීමට අපගේ මාංසය නොකැමැතිය. කෙසේ වුවද, මේ අලුත් ඇඳුම පිළිබඳ සිද්ධිය මෙයට වඩා වෙනස් වුවත්, මා එය ඇයට ලබා දීමට මා විසින් කැපවීමක් කිරීමට සිදුවිය.

මගේ මේ අවසාන තර්කය හාසය උපදවන සුළු එකකි. “ස්වාමීනි, මම මේ රතු සහ රිදී වර්ණ කරාඬු ජෝර්ඩුව මේ ඇඳුමට නම් කදීමට ගැලපේ,” යැයි මම පැවසුවෙමි. මම එය පැවසුවේ ආත්ම අනුකම්පාවෙන් එය පුරවාගෙන බුම්මා ගෙනය. මා සිතුවේ ස්වාමීන්වහන්සේ මා ගැන අනුකම්පා කරන බවටය. මාගේ

පළමු තර්කයන් දෙකටම සහ කරාබු පිළිබඳව වූ මාගේ අදහසට ද උන්වහන්සේගේ පිළිතුරු වූයේ නිශ්ඛණිකව යයි. ඒ කරාබු ජෝඩුව අදාළ ඇඳුම නොමැතිව තබා ගැනීම නිෂ්ඵල නම්, ඒ ඇයට දෙන්නැයි උන්වහන්සේ මට පැවසූ සේක.

දෙවියන්වහන්සේ අප සමඟ වාද කරන්නේ නැත. උන්වහන්සේ එය අපට දන්වනුයේ කැමැත්තක්, උන උනක්, අපගේ ආත්මයෙන් ඉස්මතු කර ඉවත්කර, නිශ්චලව නිවීමේ දී, නිවීමේ ඉඩ, වටිනා වටිනා අපගේ ඉඩ සේ ඉවත් කර ගැනීමට ඉඩ ලබා දීමට තුඩු දීමට නිතර ඉඩ දීමට සාධාරණව කළ යුතු වන්නේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ වචනය බැවින්, උන්වහන්සේ තමන්ගේ වචනයට පිටින් වූ කිසිම ක්‍රියාවක් උදෙසා අපව යොමු කරන්නේ නැති බව මතක තබා ගන්න. හඬින් අපව මෙහෙය වීමේ අවස්ථාවල දී බොහෝ ප්‍රවේසම්කාරීවන්න. බොහෝ හඬවල් ඇත. ඉද්ධාත්මයාණන්වහන්සේ තුළ ඔබගේ ආත්මයේ බොහෝ සාක්ෂි දැරිය යුතු බවට සැක දුරු කර ගන්න.

රුන් ඇන්ට මේ ඇඳුම දීම පිළිබඳව මගේ ආත්මය සාක්ෂි දරන නමුත් ඊට මගේ මාංසය එකඟ නොවන්නේය. මෙය මෙසේ නොවීම පිළිබඳව මම දෙවියන්වහන්සේට නිරතුරුවම ඉවත පෙන්වුවෙමි. දෙවියන්වහන්සේ මා සමඟ තර්ක කළේ නැත. උන්වහන්සේ විසින් මට පැවසීමට තිබූ දෙය මට පැවසූ සේක. “මේ සිදුවීමේ දී මුලින්ම සිදු වූ දේ ඔබට මතකද?” රුන් ඇන් මට කෙතරම් ආශ්චර්‍යවාදයක් ද? ඒ වෙනුවෙන් මා ඇයට කළ යුත්තේ කුමක්ද? කියා ඉවත දෙන්නේය. ආත්මයෙන් අසන්න. උන්වහන්සේ මට ඒ ගැන පැවසුවත් මගේ ආත්මය කැමැති වුවත් මගේ මනසින් ඉවත දැක්වුවෙමි. නිවැරදි නිවැරදි මාගේ කොටසයි.

මම මාගේ තීරණය ඉවත දැමුවෙමි. දෙවියන්වහන්සේ විසින් අපට නිසැකම කරන්න කියන දෙයින් අශෝභන අකීකරුකමෙන් තොරව ඉවත් විය හැකි සාමාන්‍ය ක්‍රමය මෙය වේ. ඇත්තෙන්ම කල් දැමීම හෝ ප්‍රමාද කිරීම යනු අකීකරුකමයි. යහපත් අභිප්‍රායන් යනු කීකරුකම නොවේය. දෙවියන්වහන්සේගේ වචනයට අනුව ක්‍රියාකාරී වීම කීකරුකමයි.

සති ගණනක් ගෙවියාමත් සමඟම මට මේ සිදුවීම සම්පූර්ණයෙන්ම අමතක විය. නමුත් ඉද්‍රියන්වහන්සේගේ ඵලය නොවීය. මම රූත් ඇත් වෙනුවෙන් යාවිඤා කරමින් සිටි සෑම මොහොතකම මෙය නැවත නැවත, එනම්, “දෙවියන්වහන්සේ මම රූත් ඇත්ට ආශීර්වාදයක් වන්නේ කෙසේදැයි?” ඇසුවෙමි. එය නැවත වරක් මා මනසට පැමිණුනේය. එනම්, ඒ රතු ඇඳුමයි. අවසානයේ දී, මම දෙවියන්වහන්සේට අවනත නොවන බව වැටහුණු අතර, ඒ රතු ඇඳුම ඇයට දුන්නේය.

ආරම්භයක් ලෙසට ඇය වෙනුවෙන් මා මිල දී ගත් බවත්, මාස තුනක් පුරාවට එය මාගේ අල්මාරියේ එල්ලා තිබීමත් සහ එය දමා තිබූ බැගයෙන් පිටතට නොගන්නේ මන්දැයි මට වැටහුණේ මා විසින් එය ඇය දීමට තීරණය කළ පසුවය. ඇත්තෙන්ම ස්වාමීන්වහන්සේ සියලු දේ පිළිබඳවම පෙර දැක්මක් තිබුණත් අපට කීකරුකමෙන් තොරව ඕනෑම ක්‍රියාකාරකමක් කිරීමට හැකියාව ඇත. මෙවැනි ව්‍යාකූල තත්ත්වය ඇති කරනු ලබන්නේ 1 කොරින්ති 2 පරිච්ඡේදයේ සඳහන් ආත්මික මනුෂ්‍යයාව ස්වභාවික මනුෂ්‍යයා විසින් වටහා නොගැනීම නිසාය.

“ඇයි, දෙවියනේ, ඇයි?” යනුවෙන් ස්වභාවික මනුෂ්‍යයා පවසන අතර, “මා විසින් ඔබට පූජා ඔප්පු කළ යුත්තේ ඇයි? පහසු දෙයක්

කරන්නට බැරි ඇයි? මෙය එතරම්ම අසීරු මන්ද?” යනුවෙන් ද විමසා සිටියි. රෝම 8:6 මෙසේ පවසයි, මාංසයේ මනස බුද්ධිය වන අතර එය ශුද්ධාත්මයාණන්වහන්සේ නොමැතිව හේතු සාධක සොයයි. එසේම, එය මෙවැනි සිතුවිලිවලට අපව පමුණුවමින් අපගේ සමාදානය ද සොරා ගන්නේය.

මේ වන විට මේ කර්තෘගේ ඉලක්කය ඔබගේ මනසේ එහා මෙහා ගොස් ඇත්නම්, ව්‍යාකූලත්වය, අපගේ සමාදානය සොරා ගැනීම සහ අවසානයේ දී අපගේ ප්‍රීතිය පවා නැති කරන්නා වූ දේ වලින් එකක් ලෙසට “ඇයි, දෙවියනේ, ඇයි?” ස්ථාපිත කිරීමට මා විසින් ගන්නා වූ උත්සහයක් බවට මතක් කරදීමට මට ඉඩ හරින්න.

ඔබට ජීවිතය මුක්ති චිච්ඡන් අවශ්‍යද? එසේ නම් ණේතු ආධන දෙව්ව ඉවතට යා යුතුය!



8



“හේතු සාධක සෙවීම” ඔබව රවටයි

මේ දිනවල රැවටීමකට හසුනොවී සිටීමේ එකම බලාපොරොත්තුව වනුයේ, මාංසයෙන් නොව ශුද්ධාත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම මත ආත්මයාණන් තුළ ගමන් කිරීමෙන් පමණි. සාතන් සොයමින් සිටිනුයේ, දේව වචනය සහ ආත්මයාණන්ගේ මග පෙන්වීම මත ගමන් නොකරන, තමන්ගේ මනසින් ද හැඟීම් වලින් ද සහ තම කැමැත්ත මතම තම ජීවිතය ගෙවන්නා වූ කිතුණුවන්වය. මේ පිළිබඳව අපට ක්‍රියාත්මක විය නොහැක්කේ එය අපට දැනෙන්නට හෝ නොදැනෙන්නට ඇති ඉඩ ප්‍රස්ථාව නිසාය. දේව රාජ්‍යය සහ අපගේම ආරක්‍ෂාව උදෙසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම මත අප විසින් නිසි පියවර ගත යුතුය.

මනසේ කැමැත්ත සියල්ල සිදුරු කර දැමීමටය. එයට අවශ්‍ය වනුයේ සෑම දෙයක්ම එක් තැනකට දමා, ඒවා පිළිබඳව අවබෝධයෙන් යුතුව රැක බලා ගැනීමයි. පිළිතුරු නැති ප්‍රශ්නවලට අප අකමැතිය. අපගේ මාංසය කුරුසියේ ඇණ ගැසීම උදෙසා

ආත්මයාණන්වහන්සේ විසින් භාවිතා කරනු ලබන එක් මෙවලමක් වනුයේ පිළිතුරු නොමැති ප්‍රශ්නයන් අප කරා පමුණුවීමය. කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු අප ණෙන්නේ නම්, දෙවියන්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන්ම අපගේ විශ්වාසය තැබිය යුතු අතර, එසේ නොමැති නම් වද වෙමින් හේතු සාධක සෙවිය යුතුය.

යේසුස්වහන්සේ විසින් යමෙකුට ගැලවීම දුන් පසු ශුද්ධාත්මයාණන්ගේ කාර්යය වනුයේ ඒ ඇදහිලිවන්තයාව මේරු ස්වභාවයට පමුණුවීමයි. තම ජීවිතයේ අසීරු අවස්ථාවල දී දෙවියන්වහන්සේ කෙරෙහි තම විශ්වාසය තබන තැනැත්තා ඇත්තෙන්ම මේරු ඇදහිලිවන්තයෙකි. දෙවියන්වහන්සේ අපගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැත. මන්දයත්, උන්වහන්සේ අපට විශ්වාසය උගන්වන බැවිනි. කෙසේ වුවද, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සැලැස්මට ඔබගේ මනස සැමවිටම විරුද්ධ බව ඔබ මතක තබා ගන්න. ඔබගේ මනස අලුත් කර ආත්මිකව නිවැරදිව ඉගෙන ගන්නා තෙක් ඔබගේ මනස ස්වභාවික මනුෂ්‍යයාගේ ආකාරයේ කොටසකි.

රෝම 8 පරිච්ඡේදය මාංසයේ මනස සහ ආත්මයේ මනස පිළිබඳව කතා කරයි. ගලාති 5:17 මාංසයට එරෙහිව ආත්මය ද ආත්මයට එරෙහිව මාංසය ද කටයුතු කරන අතර, එකිනෙකා එකිනෙකාට විරුද්ධව නැගී සිටිමින් ගැටළුකාරී තත්ත්වයන්ට පත්වන්නේය.

මේ පරිච්ඡේදය ආරම්භයේ දී දැක්වූ මුල්ම සිතුවිල්ල වෙතට යමු. අපගේ ස්වභාවික මනසට අවශ්‍ය වනුයේ, කුණු කුඩයක සිදුරෙන් සියලු කුණු ඊට සරිලන ස්ථානයට භාජන ක්‍රම ගන්නා ඒ සියලු දේම එකතු කර, අප දැනුවත්වම ඉන් පිටවීමට සැලැස්වීමයි.

එක් අවස්ථාවක දී අප කාර්යාලයේ ලිපි දමන පෙට්ටිවලට ලිපි ඇතුළු කරන සිදුරු පේළියට තිබූ අතර, සෑම සේවකයෙකුගේ ම නම ඒ සෑම පෙට්ටියකම සඳහන් කර තිබුණි. මා විසින් අපගේ සේවකයන්ගෙන් කෙනෙකුට කිසියම් පණිවිඩයක් යැවීමට අවශ්‍ය වූ විට දී, ඒ අදාළ පුද්ගලයාගේ නම සඳහන් තැපැල් පෙට්ටියට දමන්නෙමි. ඉඳහිට මෙවැනි දේද සිදුව ඇත. එනම්, එක් සේවකයෙකුට පණිවිඩයක් යැවීමට ඊට අදාළව ඒ කටයුත්ත සිදු නොවූ බැවින් මේ පිළිබඳව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ මා විසින් ඒ පණිවිඩය වෙනත් නමක් සඳහන් පෙට්ටියකට දමා ඇති බවයි. නමක් නොමැති පෙට්ටියට ද පණිවිඩ දැමූ අවස්ථා ද තිබිණ.

මම ඔබට උගත් වන්නට යෙදෙන පාඩම, දෙවියන්වහන්සේ විසින් මට උගන්වන ලද්දේ මේ තැපැල් පෙට්ටිම භාවිතා කරමින්ය. මම කාර්යාලයේ දී වැරදි සිදුරු භාවිතා කළ ආකාරයට, මම මාගේ මනස තුළට ද වැරදි සිදුරු වලින් විවිධ දේ ඇතුළු කර ගත්තෙමි. සෑමවිටම මට අවශ්‍ය වූයේ සියලු දේ එනම්, කුමන හෝ සිතුවිල්ලක් සිදුරක් තුළින් ඇතුළු කර මා සිතනුයේ, ඒවා කිසි ලෙසකින් හෝ පිටතට නොඑන හුරුහුටි ඇසුරුමක දමා මා ළඟ *අබ්බ*, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය *අබ්බ* නිරිස හැකි බවයි. නමුත් මා හට *විශාල* ගැටළුවක් මතු වූයේ “හේතු සාධක සෙවීමේ” යෙදෙන විටය. එවිට මා “ඇයි, දෙවිඳුනි, ඇයි?” යනුවෙන් අසන්නෙමි. එම නිසා, මා තුළෙහි සමාදානය හා ප්‍රීතිය පහව ගොස් ව්‍යාකූලත්වය සහ වදවීම මහත් විය.

සමහර අවස්ථාව දී මම මාවම රවටා ගන්නෙමි. ඒ බව දෙවියන්වහන්සේ මට පැහැදිලිව පෙන් වූ සේක. සියලු ප්‍රශ්න ගැටළු විසඳුවේ යයි මා සිතූ අවස්ථාවල දී, මම සිතූ ආකාරයටම හෝ ඊට

පටහැනිව හෝ ක්‍රියා කරන්නෙමි. නමුත් පසුව මට පෙනී ගිය දෙය වනුයේ, සියලු දේ පැටලුම් ස්වභාවයකට ගොනුව, මා කලින් තේරුම් ගත්, දැනගෙන සිටි හෝ විසඳුවේ යයි සිතූ සියල්ල වැරදි බවත් සහ ඒ සියල්ල දමා ඇත්තේ වැරදි සිදුරකට බවත්ය.

මේ සත්‍යතාව මා වෙතට ගෙන ඒම පිණිස දෙවියන්වහන්සේ හිතෝපදේශ 3:7 “නුඹ ඥාණවන්තයෙකැයි සිතා නොගන්න;...” දෙවියන්වහන්සේ, මම කලින් සිටි ආකාරය වන කැපී පෙනෙන සිටීමේ ස්වරූපයෙන් මිදී, ඒ ස්වරූපයේ භාගයක්වත් අඩු කර ගන්නට හැකි වූයේදැයි මට දැන ගන්නට සැලස්විය මැනව. මම මෙහි දී කතා කරනුයේ මානසික බුද්ධියෙන් නොවේය. මා කතා කරනුයේ අප පිළිබඳව වූ අදහස්ය. අද වන විට සියල්ල විසඳා ඇත.

හිතෝපදේශ 3:5, 6 මෙසේ පවසයි:

“නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවල දී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත.”

දෙවියන්වහන්සේ මෙතරම් සරලව ඉදිරිපත් කරද්දී, ඔබ තුළ කිසිදු ආකාරයක ව්‍යාකූලත්වයක් හෝ සැකයක් හට නොගන්නේය. නමුත් ඔබ හේතු සාධක සෙවීමේ නිරත වුවහොත් ඔබගේ ප්‍රශ්නය වටා ඔබටම වෘත්තාකාරව කැරකි කැරකී ගමන් කරන්නට සිදුවන අතර සත්‍යය අවබෝධ කර ගැනීමට ද නොහැකි වන්නේය. 7 වන පදය මෙසේ පවසයි. “නුඹ ඥාණවන්තයෙකැයි සිතා නොගන්න;...”

කිසියම් පවතින තත්ත්වයකට මුහුණ දීමේ දී ප්‍රවේශයන් දෙකක් ඇත. මින් එක් ක්‍රමයක් නිවැරදි වන අතර අනෙක වැරදිය. එකක් ආත්මික වන අතර අනික මාංසිකය. කිසියම් කෙනෙකු මට තේරුම් ගැනීම හෝ අසීරු පුද්ගලික එළිදරව්වක් හෝ සිහිනයක් දුටුවේ යැයි සිතමු. එවැනි අවස්ථාවක දී ඔබ විසින් කළ යුත්තේ, පියාණන්වහන්සේ වෙතට ගොස්, “මට මෙය තේරුම් ගැනීමට අපහසුයි. නමුත් මෙය තේරුම් ගැනීම මට අත්‍යවශ්‍යයි. එබැවින් මට ඒ පිළිබඳව එළිදරව්වක් දුන මැනව. එය මට තේරුම් කර දුන මැනව” යැයි පවසන්න.

ඉන්පසු, ඔබට තේරුම් ගැනීමට අපහසු වූ දෙය ඔබගේ රාක්කයක් මත තබන්න. මෙය වෙනත් වචනයකින් පවසන්නේ නම්, තවදුරටත් ඒ පිළිබඳව නොසිතා සිටින්න යන්නයි. දැන් මම එය දෙවියන්වහන්සේගේ සුරතේ තැබුවෙමි. උන්වහන්සේ එය මට තේරුම් කර දීමට සූදානම් හෝ සුදුසු නම්, එය මාගේ රාක්කයෙන් ඉවත් කර මාගේ කල්පනාවට නැවත ගෙනෙන සේක. ශු.යොහන් 14:26 පදයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ සියලු දේ අප මතකයට ගෙනෙන බව පවසා ඇත. මා විසින් මීට පෙර කිසි දිනක අත්විඳ නැති විසඳුමක් නැතහොත් උන්වහන්සේගේ එළිදරව්වක් ලැබීමට සලස්වන සේක.

මා හට තේරුම් ගැනීමට අපහසු සිහිනයක් හෝ අනාගත වාක්‍යයක් ලැබූ අවස්ථාවක දී, ඒ සඳහා ළඟා විය හැකි අනෙක් ක්‍රමය වනුයේ, වෙනත් අය සමඟ ඒ පිළිබඳව කතා කර ඔවුන්ගේ අදහස් දැන ගැනීමෙනි. ඒ අනුව එක් එක් පුද්ගලයා විසින් දරනු ලබන අදහස් එක් එකතු කර ගත හැකි වන්නේය. මා විසඳුම් සොයා ගත්තේ යයි සිතමින් කටයුතු කරන්නට පටන් ගන්නේය. නමුත් ඉන් මා තුළ

ඇති ව්‍යාකූලත්වය තව තවත් බරපතල වන්නේය. ඇත්තෙන්ම මා මොහොතකට නැවතී, මා විසින් මා ගැනම අවංකවම සිතන්නේ නම්, මා තුළෙහි කිසි සමාදානයක් නැති බව මටම දැනෙන්නේය. තවදුරටත් මේ සිහිනය, අනාගතවාක්‍යය හෝ දර්ශනය පිළිබඳව මා “සිතූ ආකාරයමට” යමක් සිදුකිරීමට චීර්යය කරන්නේ නම්, *ඵය නිඛා චෙද්දි, ඵා නච්චිනුයේ චෂන් චිඛල සංකුලනචයනච ඡන්චෙච්චි.*

“හේතු සාධක සෙවීම” අපව ව්‍යාකූලත්වයට පත් කරවන බව මතක තබා ගන්න. මෙහි දී මම පවසනුයේ, අප වෙතට පැමිණෙන්නා වූ ප්‍රශ්න ගැටළු කෙරෙහි අපගේ අවධානය යොමු නොකර සිටීම නොව, යමක් සම්බන්ධව තේරුම් ගැනීම පිණිසත් සහ මේ පවතින තත්ත්වය විසඳා ගැනීම පිණිස එක් එක් දේ පිළිබඳව හේතු සාධක සොය සොයා තව තවත් පැටලිලි ස්වභාවයට පත් වන්නේ නැතිව මෙතෙහි කිරීමේ යෙදෙන්නේ නම්, යම් කිසි වෙනසක් ඔබ අත්විඳින්නේය යන්නයි.

ඔබ චඛකුලන්චයච ඡන් චී ඇති ඔබ ඔබච භැඟෙන්නේද?ඵය ඔබ චචච්චි අඛඛයච නිනියචී ච්චෙයන් භසුචැ චන ඔබ චුන්චන අනචුචැ ඇඟචීචන් ඔබ සලකන්න.



9



ව්‍යාකූලත්වය ඔබගේ ජීවිතය සොරා ගනී

ව්‍යාකූලත්වය ඉවුරින්විඳිනු ලැබූ නොවේ යන්න මෙම අවසාන පරිච්ඡේදයෙන් ද නැවත ස්ථාපිත කිරීමට ඉඩ දෙන්න. 1 කොරින්ති 14:33 මෙසේ පවසයි. “මක්නිසාද දෙවියන්වහන්සේ විසුළුකමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය;...” කොලොස්සි 3:15 පවසනුයේ, අප ජීවිතයේ සියලු තීරණයන් ගනු ලබන “තීරකයා” වනුයේ සමාදානය බවයි. තීරකයා ලෙස සමාදානය මගින් අප තුළ තිබිය යුත්තේ කුමක්ද? සහ බැහැර කළ යුත්තේ කුමක්දැයි දන්වන්නේය.

සමාදානය යන්නට විරුද්ධාර්ථය වනුයේ ව්‍යාකූලත්වයයි. “ව්‍යාකූලත්වය” යනු සියලු දේම මිශ්‍රව අපිරිසිදුව, අවුල් සහගතව, එකිනෙකට වැරදි ආකාරව සිතීම හෝ නොපැහැදිලිකමයි. “සමාදානය” යනු කිසියම් පිළිවෙලක් ඇති, නිරවුල්, අභ්‍යන්තරව තෘප්තියක් ඇති සහ සන්සුන්කමයි. යම් කිසිවෙකු තුළ සමාදානය නොමැති වන්නේ ද, ඔහු හෝ ඇය තුළ ජීවිතය ද නැති වන්නේය.

ශු. යොහන් 10:10 පදයෙන් යේසුස්වහන්සේ මෙසේ පවසයි. “සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් සහ විනාශ කරන්නටත් පමණක්ය. නමුත් උන්වහන්සේ එනම්, යේසුස්වහන්සේ පැමිණියේ ජීවනය දෙන්නත් සහ එය අත්විඳීමටත්ය.”

මීට වසර කිහිපයකට පෙර, මම දෙවියන්වහන්සේව අත්විඳින්නටත් සහ ජීවිතය අත්විඳින්නටත් තීරණය කෙළෙමි. යේසුස්-වහන්සේ මා වෙනුවෙන් මළේ නම්, මට ජීවිතය ලබන්නටත් හා විඳින්නටත් හැකි වන්නේය. එය කරණකොටගෙන මට ජීවිතයේ වින්දනය ලබා ගැනීමට උත්සහ කළ හැකිය.

යේසුස්වහන්සේට බද්ධ වූ ජීවිතය පිළිබඳව ශු.යොහන් 15 පරිච්ඡේදයෙන් උගන් වන ලද අතර, එය දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළුවීම ලෙස සමාන කර ඇත. 1 වන පදයේ සිට 10 වන පද දක්වා වූ පද වලින් බද්ධ වූ ජීවිතය පිළිබඳව කතා කර ඇත. ඉන්පසු 11 වන පදයෙන් උන්වහන්සේ මෙසේ පවසයි. “මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිස ද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ද මේ දේවල් නුඹලාට කීවෙමි.”

මෙයින් නිසැකවම පෙනෙනුයේ අප විසින් අපගේ ජීවිතයන් විඳීම උන්වහන්සේට අවශ්‍ය බවයි. මේ ඉලක්කය පසු කර යාම වළක්වනුයේ ද මේ ව්‍යාකූලත්ව යයි.

අවසානයට පැමිණ ඇති මේ මොහොතේ ව්‍යාකූලත්වයෙන් සහ ආරවුල් වලින් නොව, ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට තීරණයක් ගන්න.

“**ණේතු න්‍යධන ණෙථීඵ**” අත්හැර දමන්න. අපගේ මාංසික ස්වභාවයේ පවතින කිසියම් දෙයක් අප විසින් අත්හරින විට අප ආත්මික

ජයග්‍රහණයක් ලබන්නෙමු. මාංසයේ ස්වභාවය “ඡේතු ආධික ඡෙතීච්ච උත්තර ආත්මයේ ස්වභාවය “උත්තරත්තේගේ කාල වේලාවට අනුව පිළිතුරු අපේක්ෂාවෙන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමයි.”

ඔබ “හේතු සාධක සෙවීම” අත්හැර දමන්නේ නම්, ඔබ විසින් ආරාධනා සහ ජීවිතයන් කපා ගන්නා බවට මම තරයේම විශ්වාස කරමි.



නව ජීවිතයක් අත්දැකීම

ඔබ යේසුස් වහන්සේ ව ඔබගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් ලෙසට ඔබ හදවතට ආරාධනා කර නැත්තේ නම්, මේ දැන්ම එසේ කරන මෙන් මම ඔබට ඇරයුම් කරමි. ඔබට මෙම යාවිඤාච පැවසිය හැකි අතර, ඔබ එයට අතීශයින්ම කැමැත්තක් දක්වන්නේ නම්, ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ ජීවිතය ඔබ බුක්ති විඳින්නේය.

“දෙව් ඊශාකෙහි, දේයුස් ක්‍රිස්තුස්වහන්සේ බවගේ ඉත්‍රියාසන් සහ ලෝකයේ ගැලවුම්කරුවාණන් බව වචන වශ්වාස කළහ. උන්වහන්සේ නිවසට ගොස් වර්ණය සහ කොණ්ඩා පරිදි ජය ගත් සේය. එසේම, දේයුස්වහන්සේ වර්ණවත්වන ලදී. උන් බවවහන්සේගේ දුකුණු හර්ණයේ වැඩ සිටින බව වචන කළහ. දේයුස්, වචන බවව අවබෝධය. එහෙත් හසවලට සමාන වූ, එ ගැලවූ, එ සමඟ ජීවත්වන ඊශාක එ තුළට පැවතිය වැනි. වචන නැවත උන්හඳුනා ලැබීමට අවබෝධය.”

යේසුස් වහන්සේ දැන් ඔබ හදවතේ වැඩ වාසය කරන බව විශ්වාස කරන්න. ඔබගේ පාපවලට කමා කර, ඔබට ධර්මිෂ්ඨ කර ඇති අතර, යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ඔබට උන්වහන්සේ සමඟ ස්වර්ගයට ගෙන යන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය උගන්වන යහපත් ස්වභාවකට එකතු වී, ක්‍රිස්තුස් වහන්සේ තුළ වර්ධනය වන්න. දේව වචනය

ඇයි, දෙවියනේ, ඇයි?

හොඳින් දැන ගැනීම කරණකොටගෙන මිස ඔබගේ ජීවිතය කිසියෙක් වෙනස් නොවන්නේය.

ශ්‍රේෂ්ඨත්වය,

ශුභයාගන් 8:3,32 වෙසේ වෙසෙයි. “...නුඹලා වාගේ වචනයෙහි පවතිනවා නම්, කැමැව්ව නුඹලා වාගේ ගෝලයේය, නුඹලා කැමැව්ව දුනා ගන්නවා ඇත, කැමැව්ව ද, නුඹලා නිදහස් කරන්නේ යයි කී සේක.”

ඉද්‍රියන්වෘත්තයේ වචනය තදින් අල්ලාගෙන, ඔබගේ භූමිකා තුළ මුල් අඳුරු විභවයන් යයි වචන ඔබට අවධාරණය කරමි. එසේම, 2 කොරින්ති 3:8 වචන ආකාරයට, වචනයට නැඹුරුවීම තුළ ඔබ සේයුස්වෘත්තයේ ස්වභාවයට පරිවර්තනය වන්නේය.

ඔබ සේයුස්වෘත්තයේ විඳිගත් ඔබ වට ලියා දුන්වන්න. එසේම, ක්‍රිස්තුස්වෘත්තයේ තුළ නව ජීවිතයක් ආවේන කිරීම කඳුණ මු හොත් විවෙය ඔබට එවන මෙන් ලේලා සිටින්න.

මෙයට ආදර්ශය,
ණයයි

කතුවරිය පිළිබඳව

ජොයිස් මේයර් ප්‍රායෝගික බයිබල් ගුරුවරිය ලෙසට ලෝකයේ ඉදිරියෙන්ම සිටියි. නිව් යෝර්ක් වයිමන් හොඳම කතුවරියක් වන අතර, ඇගේ කෘතීන් කරුණකොටගෙන මිලියන ගණනක ජනතාවට යේසුස්වහන්සේ තුළින් බලාපොරොත්තුවක් හා ප්‍රතිස්ථාපනය ඇති කිරීමට බලපෑමක් ඇති කළේය. ජොයිස් මේයර් සේවය තුළින් ඇය වන, ඉබ්‍රාහිම, නිකෝස්, නිකෝස්, නිකෝස් වැනි මාතෘකාවන් කේන්ද්‍රීය කරගෙන ඉගැන්වීම් කරයි. ඇයගේ ආකර්ශණීය සන්නිවේදන ආකාරය නිසාම තමන්ගේ ජීවිතයෙන් ලත් අත්දැකීම් තවත් අයගේ ජීවිත වෙනස් කරන පිණිස ඇය නොපැකිලව බෙදා ගන්නීය. කෘතීන් 1000කට ආසන්න සංඛ්‍යාවකට කර්තෘත්වයෙන් උරුමය කියන අතර, විවිධ භාෂා 1000කට පමණ පරිවර්තනය කර ඇත. සෑම වර්ෂයකදීම ඇය විසින් ජාතික සහ ජාත්‍යන්තරව සම්මේලන පවත්වන අතර, එමගින් බොහෝ මනුෂ්‍යයන්ට දෛනික ජීවිතය අත්විඳීමේ අධ්‍යයනයන් ඉන් ඉදිරිපත් කරයි. පසුගිය තිස් වසර තුළ පැවත්වූ, ඇයගේ සේවය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික කාන්තා සම්මේලන තුළින් ලොව පුරා විසිරී සිටින කාන්තාවන් 200,000ට පමණ සහභාගි-වීමට අවස්ථාව සැලසීය. ඇයගේ අතුරු සේවයක් වන හැන්ඩ් ඔෆ් හෝප් හි දර්ශනය මූලිකවම පදනම්ව ඇත්තේ ඒ සේවයට ඇති ඇයගේ දැඩි කැමැත්තයි. එසේම, මිනිස් ආම් ඔෆ් ජොයිස් මේයර් සේවය මගින් ලොව පුරා මෙන්ම ඇයගේ උපන් ප්‍රදේශය වන සාන්ත ලුවීස් හිදී ගුණාරංචිය ගෙනයාමෙහිලා නිරතව සිටියි.

To contact the author in the United States, please write:

Joyce Meyer Ministries

P.O. Box 655,

Fenton, Missouri 63026

or call: (636) 349-0303

or log on to: www.joycemeyer.org

Go to tv.joycemeyer.org

to watch Joyce's messages in a variety of languages

To contact the author in India, please write:

Joyce Meyer Ministries

Plot No. 512/B, Road No. 30,

Jubilee Hills, Hyderabad - 500 033

or call: 2300 6777

or log on to: www.jmmindia.org